

සේව

පරිසර ප්‍රකාශනය



මහවලේ සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය

බලගක්තිය, තිරසාරහාවය සහ සමානාත්මකාවය


අමුල බාලපූරිය

යිනැම රටක ආර්ථිකයේ සැම හාණ්ඩයක් හා සේවාවක් සඳහාම පාහේ බලගක්තිය අමුදුව්‍යයක් ලෙස හාවිතා වෙයි. ස්ථාවර සහ සාධාරණ ලෙස මිලක් නියම කරන ලද බලගක්ති සැපයුමක් ජනතාවගේ ජ්‍වන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, දියුතාවය අවම කිරීමටත් ඉතා වැශයෙන් වෙයි. තුනත සහ විශ්වාසදායී බලගක්තියක් නිවෙස් ආලේංකකරණයට සහ ඉවම් පිහුම් සඳහා හාවිතා කිරීම සඳහා පහසුකම් සැලසීම අතිමහත් සමාජ-ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභයන් අත්පත් කරගැනීම සඳහා ඉවහල් වෙයි. කෙසේ වෙතත්, වර්තමානයේ බලගක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පොසිල ඉන්ධන මත වැඩි ලෙස යැපීමට යොමු වී ඇත. තුනත ගෝලිය ආර්ථිකය සඳහා පොසිල ඉන්ධන විශ්වාසදායී බලගක්තියක් සැපයුවද, එය දේශග්‍රන්තික විපරයාය සඳහා හේතුවන ප්‍රධානතම සාධකයක් ද වෙයි. එමෙන්ම දැනෙට පවතින පොසිල ඉන්ධන සංවිත ද ප්‍රමාණවත් වනුයේ තවත් දෙක කිපයක පරිඛෝජනය සඳහා පමණි. එහෙයින් පොසිල ඉන්ධන සඳහා විකල්ප සෙවීම අත්‍යවශ්‍ය වෙයි. එහෙයින් ජල විදුලිය, සුලං බලය, සුරය තාපය, ජේව ස්කන්ද (biomass), තු තාපය වැනි ප්‍රනර්ජනනීය බලගක්ති ප්‍රහාරයන් කෙරෙහි අවධානය යොමුවෙමින් පැවතියන් ප්‍රමාණවත් තරම් පරියෝග සිදු තොවීම සහ ප්‍රතිපත්තින්ගේ පවතින අඩුපාඩු මේ සඳහා සැලකිය යුතු සීමාකාරී සාධකයන් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ බලගක්ති සැපයුම ප්‍රධාන වශයෙන්ම ජේව ස්කන්ද (biomass), පොසිල ඉන්ධන සහ ජල විදුලිය යන ප්‍රධාන ආකාර තුන ඔස්සේ සිදුවෙයි. ජේව ස්කන්ද (biomass) ඉවම් පිහුම් සඳහා හාවිතා වන ප්‍රධානතම ඉන්ධනය වන අතර තාප ප්‍රහාරයක් ලෙස කරමාන්ත සඳහා ද විශාල ලෙස යොදා ගනු ලබයි. ප්‍රවාහනය සඳහා ප්‍රධාන වශයෙන්ම පෙටෝලියම් ඉන්ධන යොදා ගනු ලබන අතර විදුලි ජනනය සඳහා ජල බලය, පෙටෝලියම් ඉන්ධන, ගල් අගුරු සහ සුලං බලය, සුරය තාපය, කුඩා ජල විදුලි බලාගාර වැනි සාම්පූද්‍යයික තොවන ප්‍රනර්ජනනීය බලගක්තින් යොදා ගනු ලබයි.



ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක තත්ත්වයට පත්වීමත්, ජනතාවගේ පාරිඛෝජන සහ ජීවන රටාව වෙනස්වීමත් හේතුකොටගෙන බලගක්තිය සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යයි. මෙස් වැඩිවන බලගක්ති ඉල්ලුම පියවීම සඳහා ගල් අගුරු ප්‍රධානකොට ගත් පොසිල ඉන්ධන කර යොමුවීම



පැහැදිලිව දක්නට ලැබේයි. කරමාන්ත සඳහා පොසිල ඉන්ධනය තොවන විකල්පයන් තිබුණු, ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ගක්තාවයක් ඇති විකල්පයන් ඉතා සිමිතය. මේ හේතුන් නිසා පොසිල ඉන්ධන පාදක කර ගත් බලගක්තිය සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළ යනු අනුයායී අපේක්ෂා කරනු ලැබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ දිග්‍රකාලීන උත්පාදන හා සම්පූෂ්ඨණ සැලපුම 2013 - 2032 පෙන්වා දෙන ආකාරයට ද ඉදිරියේදී බලගක්ති ජනනය සඳහා ගල් අගුරු මත යැපීම යිගුයෙන් වැඩිවන අතරම ප්‍රනර්ජනනීය බලගක්ති ප්‍රහාරයන් මගින් ආවරණය කරනු ලබන ජනන ප්‍රතිඵතය ඉතා අඩු මට්ටමකට පත්වෙයි. මේ අයුරින් පොසිල ඉන්ධන මත රටේ බලගක්තිය වැඩි වශයෙන් රඳා පැවතිම නිසා ඒවා ආනයනය කිරීමට රටේ විදේශ විනිමය වැඩි වශයෙන් වැයවීම ආර්ථිකමය

භොඩි

වශයෙන් ද අහිතකර තත්ත්වයකි. 2014 වසරේදී ගල් අගුරු සහ පෙටෝරූලියම් ආනයනය සඳහා රුපියල් බිලයන 626 ක් වැයකාට ඇති අතර එය එම වසරේ සමස්ථ දළ දේශීය නිෂ්පාදනයෙන් 6.4% කි. පාරිසරික වශයෙන් ද ගත් කළ මෙය රටේ හරිතාගාර වායු මුදාහැරීම (විමෝචනය) කෙරෙහි වැඩි බලපැමක් ඇතිකරනු ලබයි. ගෝලිය වශයෙන් සැලකු විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචනය නොගිණිය හැකි මට්ටමක (වසරකට ටොන් 0.6) පැවතියන් ඉදිරි නැඹුරුතාවයන් සලකා බැලීමේදී පෙනී යන්නේ හරිතාගාර වායු විමෝචනය ද රට සාපේක්ෂව වැඩිවිය හැකි බවයි.

වර්තමානයේ සාම්ප්‍රදායික නොවන පුනරුජනනීය බලක්ති ප්‍රහවයන් හාවිතයෙන් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා තිබෙන අතර මේ සඳහා පුද්ගලික අංශයේ මැදිහත්වීමක් ඇතිවෙමින් පවතී. එහිදී දැක කිපයකට පෙර ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ කුඩා ජල විදුලි බලාගාරයන් ආශ්‍රිත විදුලි ජනනයට අමතරව සුළං බලය, සුරය තාපය සහ දර (dendro) මගින් බලක්ති උත්පාදනය කෙරෙහි අවධානය යොමුව ඇත. කෙසේවෙතත්, මෙම සාම්ප්‍රදායික නොවන පුනරුජනනීය බලක්ති ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පවතින ප්‍රධානතම අභියෝගයන් වන්නේ දිගුකාලීන ප්‍රතිපත්ති ප්‍රමාණවත් නොවීම, ආරම්භක පිරිවැය අධික විම හා එය ප්‍රතිසාධනය කරගැනීමට දිගු කාලයක් ගතවීම සහ ගාස්තු ක්‍රමයේ පවතින ගැටළු ආදියයි. මෙහිදී දිගුකාලීනව හිතකර ප්‍රතිපත්තිය වට්ටිවාවක් ඇතිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ව්‍යුහාත්මක ගැටළු තිරාකරණයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා රජයේ මැදිහත්වීම ඉතා තීරණාත්මක වෙයි.

සාමාන්‍ය මාසික විදුලි	පාරිභෝගික	පරිභෝගන
එකක පරිභෝගනය	ප්‍රතිඵනය	ප්‍රතිඵනය
0 - 302	1%	5%
30 - 60	28%	18%
60 - 90	27%	27%
90 - 120	12%	18%
120 - 180	8%	17%
180 ව මැඩි	4%	15%

මූලුය: ශ්‍රී ලංකා මහජන උපයෝගීක කොමිෂන් සභාව

ශ්‍රී ලංකාවේ බහුලවම හාවිතා වන බලක්තිය ලෙස ජෙව ස්කන්ද (biomass) පැහැදිලිවම හඳුනා ගත හැකිය. 2011 ජන හා නිවාස සංගණනයට අනුව රටේ සමස්ථ ගෘහ ඒකකයන්ගෙන් 78% ක් ම ඉවුම් පිහුම් සඳහා ඉන්ධන ලෙස දර හාවිතා කරයි. විශේෂයෙන්ම ග්‍රාමීය පුද්ගලයන්හි ගෘහ ඒකකයන්ගෙන් 87% ක ප්‍රමාණයක් දර හාවිතා කරන අතර එය වඩාත්ම මිල අඩු බලක්ති ප්‍රහවය වෙයි. කෙසේ වෙතත්, මේ ඇතුළත් පවතින ගැටළු වනුයේ අකාර්යක්ෂම උදුන් හාවිතය හේතුවෙන් ඉන්ධන ප්‍රතිස්ථාපනය හේතුවෙන් ගෘහනියන්ගේ සෞඛ්‍යය කෙරෙහි බලපැම ආදියයි. විශේෂිත මුළුතැන්ගෙය සැලසුම් හාවිතය සහ ඉන්ධන කාර්යක්ෂම උදුන් ප්‍රවලිතවීම හරහා ඉවුම්පිහුම් සඳහා දර හාවිතා කරනු ලබන අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මෙම ගැටළු ඉතා අවම තත්ත්වයක පැවතියන් තවදුරටත් පවතින තාක්ෂණික අඩුලුහුඩාවනාවයන් පියවීම සඳහා පරේයේනයන් සිදුවීමේ අවශ්‍යතාවය පවතී. එමත්ම දර හාවිතයේ ඇති ගැටළු පිළිබඳව දැනුවත්වීම සහ වඩාත්. කාර්යක්ෂම ලෙස දර හාවිතය සඳහා යොමු විම ජනනාවගේ ද වගකීමකි. ඉවුම්පිහුම් සඳහා හාවිතාවන ඉන්ධනයන්ගේ ප්‍රගමනය ලෙස හඳුනාගත හැකි වන්නේ ගෘහ ඒකකයන් ආර්ථික අතින් ඉදිරියට යාමේදී දර වැනි ඉන්ධනයන්ගෙන් ද්‍රව පෙටෝරූලියම් වායු (LP ගැස්) මාරු විම සහ පසුව විදුලිය කර යොමු වීමය.



නාගරික ගැහ ඒකකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් (54%) LP ගැස් භාවිතා කරන අතර එය සෞඛ්‍ය ගැටුව නොමැති සහ භාවිතා කිරීමට වඩාත් පහසු වූ ඉතා කාර්යක්ෂම සහ පවිත්‍ර ඉන්ධනයකි. කෙසේනමුත් ප්‍රමාණවත් තරම දර ලබාගැනීමේ පහසුව, LP ගැස් භාවිතයේ පිරිවය වැඩිවීම ආදිය තියා මෙය ග්‍රාමීය ප්‍රදේශවල බහුවල ව්‍යාප්තව නොමැති අතර, එය ව්‍යාප්තව ඇත්තේ ග්‍රාමීය ගැහ ඒකකයන්ගෙන් 12% පමණ වූ අඩු ප්‍රමාණයක් අතරය. ජ්‍වල වායු වැනි අනෙකුත් ප්‍රහවයන් ද හඳුන්වා දීමට උත්සාහ දා ඇති තමුන් ශ්‍රී ලංකාව තුළ ඒවායේ සාර්ථකත්වය අඩු මට්ටමක පවති. මේ ආකාරයට ගැහස්ථා ඉවුම්පිහුම් සඳහා තුනන සහ පවිත්‍ර ඉන්ධනයන්ට ඇති ප්‍රවේශය කෙරෙහි ආදායම් මට්ටම සහ ප්‍රදේශය (නාගරික/ග්‍රාමීය) අනුව යම් විෂමතාවයක් පවතින බව දක්නට ලැබේයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුව 2014 සැප්තැම්බර මාසය වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල ආවරණය 98% ක් වන අතරම තුළුරේදීම මුළු දිවයිනම සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි. තන්ත්වය එසේවුවද ශ්‍රී ලංකාවේ විදුලිබල පාරිභෝර්තනයේ ඇත්තේ ඉමහත් විෂමතාවයකි. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තුළ්ත්‍යන්ට අනුව ශ්‍රී ලංකාවේ ගැහස්ථා විදුලි පාරිභෝර්කයන්ගෙන් 20% කට මදක් වැඩි ප්‍රමාණයක් මුළු විදුලි ප්‍රමාණයෙන් 50% ක් පරිභෝර්තනය කරනු ලබන අතර ඉතිරි 80% කට ආයතන් වූ අඩු පාරිභෝර්තන ගණයට අයත් පාරිභෝර්කයන් විසින් භාවිතා කරනුයේ මුළු විදුලි ප්‍රමාණයෙන් 50% ක් පමණි.

කර්මාන්ත ක්ෂේත්‍රය සලකා බැලීමේදී ද දක්නට ලැබෙනුයේ මීට වඩා විෂමතාවයකි. සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයෙන් 90% කට වැඩි වන කුඩා පරිමාණ කර්මාන්තකරුවන් විසින් භාවිතා කරනු ලබන්නේ කර්මාන්ත සඳහා භාවිතා වන සමස්ත විදුලිබල ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර, 10% කටත් වඩා අඩු වූ මහා පරිමාණ කර්මාන්තකරුවන් විසින් කර්මාන්ත සඳහා භාවිතා වන විදුලිබල ප්‍රමාණයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනු ලබයි.

කර්මාන්ත සඳහා බලශක්තිය ලෙස විදුලිය සහ පෙටෝලියම් වෙනුවට ජේව ස්කන්ඩ (biomass) භාවිතය කෙරෙහි තැකැරු වෙමින් පවතී. කෙසේනමුත් ජේව ස්කන්ඩ (biomass) ක්ෂේත්‍රය විදුලි සහ පෙටෝලියම් ක්ෂේත්‍ර මෙන් විධිමත් ලෙස සංවිධානගත වී නොමැති. වර්තමානයේ වග කරන ලද ජේව ස්කන්ඩ (biomass) භාවිතයෙන් සඳහා විදුලි බලය හෝ තාපය ලබාගැනීම කර්මාන්ත අතර ප්‍රවලිත වෙමින් පවතී. එනමුත් විදුලිය සහ පෙටෝලියම් භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීම සඳහා එය ප්‍රමාණවත් නොවන අතරම බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ ගැටුව ද පවතී. මීට අමතරව මේ පිළිබඳ කර්මාන්තකරුවන් අතර දැනුවත්හාවය ප්‍රමාණවත් නොවීම, ජේව ස්කන්ඩ/දර ප්‍රමාණවත් පරිදි සැපයීමේ හැකියාව සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාව, සැපයුමෙහි ගුණාත්මකභාවය රදා ගැනීමේ ගැටුව, විදුලි හෝ පෙටෝලියම් මැගින් කුළුයාමකවන සහත්තු වෙනස්කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම වැනි ගැටුව මේ ආශ්‍රිතව පවතින අනෙකුත් අභියෝගයන් වෙයි.

රටේ පවතින සංවර්ධන ප්‍රවාහයට අදාළව බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සැලසුම්සහගත සුදානමක් දක්නට ලැබේයි. මීට සම්බාධිව බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය ඇතිකරුලීම සහ පාරිභෝර්තන සමානාත්මකතාවය සහ පාරිභෝර්ක සැලකිල්ල කෙරෙහි වැඩි අවධානයක් යොමුකරුලීමේ අවශ්‍යතාවය ප්‍රමුඛකාට සැලකිම කාලීන අවශ්‍යතාවයකි. එමෙන්ම ප්‍රතිපත්ති සහ උපායමාර්ග හරභා අඩු අවධානයක් යොමුවී ඇති ක්ෂේත්‍රයන් කෙරෙහි (ලදා: ජේව ස්කන්ඩ) ප්‍රමාණවත් අවධානයක් යොමුවීම ද වැළගන්ය. එමෙන්ම වර්තමාන වෙළඳපෙල ආර්ථිකය තුළ සියලුම රටවැසියන් බලශක්ති පාරිභෝර්කයන් බවට පත්ව ඇති සන්දර්භයක් තුළ ඉහත කි බලශක්තිය ආශ්‍රිත ගැටුව, බලශක්ති ක්ෂේත්‍රයේ පවතින පාරිභෝර්ක විෂමතාවය ආදිය පිළිබඳ දැනුවත්වීම මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය සඳහා බලපැමි කිරීම ද පාරිභෝර්කයන් වශයෙන් සියලු දෙනා ගේම වගකීමක් වෙයි.